

ශ්‍රී ලංකා දුම්රිය සේවය

දැන්වීමයි

2017 පොසොන් උත්සවය වෙනුවෙන්

වන්දනා කරුවන් සඳහා කෙරෙන සමාජ සත්කාර්යය සඳහා මිල ගණන් කැඳවීම

පසු ගිය වසරවල මෙන් මෙවරද උත්සව සමයේ වන්දනා කරුවන්ගේ පහසුව සඳහා අනුරාධපුරය/මිහින්තලය අතර විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර ඇත.

ඒ අනුව විශේෂ දුම්රියක් අනුරාධපුරය/මිහින්තලය අතර ජූනි 7, 8 හා 9 දින තුනේදී ගමන් වාර 35ක් (යාම 35 හා ඊම් 35) ධාවනය කෙරෙන අතර යම් දුම්රිය ස්ථානයකින් අනුරාධපුරය වෙත නිකුත් කරන ලද ඕනෑම වලංගු ප්‍රවේශ පත්‍රයක් හෝ අනුරාධපුරය දුම්රිය ස්ථානයෙන් නොමිලේ නිකුත් කරනු විශේෂ ප්‍රවේශ පත්‍රයක් අතැති මගියෙකුට එම ප්‍රවේශ පත්‍රය උපයෝගී කර ගෙන අනුරාධපුරය සිට මිහින්තලය දක්වාත් මිහින්තලය දුම්රිය ස්ථානයෙන් නොමිලේ නිකුත් කරනු විශේෂ ප්‍රවේශ පත්‍රයක් අතැති මගියෙකුට එම ප්‍රවේශ පත්‍රය උපයෝගී කර ගෙන මිහින්තලය සිට අනුරාධපුරය දක්වාත් මෙම දුම්රියෙන් ගමන් කල හැක.

01. මෙම සමාජ සත්කාර්යය සඳහා අනුග්‍රහය දැක්වීමට අපේක්ෂා කරනු ලබන ආයතනයට ලැබෙන පහසුකම්

- i. මාස 03ක කාලයක් විශේෂ පොසොන් දුම්රිය සඳහා අනුග්‍රහය හා වෙළඳ නාමය එම දුම්රියේ ප්‍රදර්ශනය කිරීම
- ii. දුම්රිය දෙපාර්තමේන්තුව හා එක්ව ඔබ ආයතනයේ අනුග්‍රහයෙන් අනුරාධපුරය/මිහින්තලය අතර සත්කාරක දුම්රිය සේවාවක් පැවැත්වෙන බවට බැනර්, පෝසටර් හා එම දුම්රියේ ගමන් ගන්නා මගීන්ට නොමිලේ නිකුත් කරනු ලබන ප්‍රවේශ පත්‍ර මගින් ඔබගේ වෙළඳ නාමය සමග ප්‍රචාරණය කිරීම
- iii. මෙම පොසොන් විශේෂ දුම්රිය හා අනුග්‍රහය පිළිබඳ මගීන් දැනුවත් කිරීමට අතින් ලියන ලද පත්‍රිකා, මහජන ඇමතුම් උපකරණ වැනි මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දීම

02. අනුග්‍රාහක ආයතනය විසින් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ආකෘති වලට අනුව දෙපාර්තමේන්තුවට ලබා දිය යුතු දෑ

- i. දුම්රිය දෙපාර්තමේන්තුව හා එක්ව ඔබ ආයතනයේ අනුග්‍රහයෙන් අනුරාධපුරය/මිහින්තලය අතර සත්කාරක දුම්රිය සේවාවක් පැවැත්වෙන බවට ප්‍රධාන දුම්රිය ස්ථාන වල ප්‍රදර්ශනය කිරීමට 6' x 3' ප්‍රමාණයේ බැනර් 20ක් (ඇමුණුම 01)
- ii. මේ පිළිබඳ ප්‍රසිද්ධ කිරීම සඳහා සෑම දුම්රිය ස්ථානයක බෙදාහැරීමට 1' x (1.5 - 2)' පෝසටර් 400ක් (ඇමුණුම 01)
- iii. මෙම දුම්රියේ ගමන් ගන්නා මගීන්ට නොමිලේ නිකුත් කිරීමට 00001 සිට 40000 දක්වා අංක කරන ලද ප්‍රවේශ පත්‍ර 40000ක් (ඇමුණුම 01)

03. අවම ලංසුව රු. 2,062,500.00 + වැට් 15% (රු. 2,371,875.00) වන අතර ප්‍රචාරණය සඳහා අවසර ලබා දී ඇති කාලය අවසානයේදී ඔබ විසින් දැන්වීම් ඉවත් කර දුම්රිය යානයන්වයට පත් කිරීමෙන් පසු නිදහස් කල හැකි පරිදි එක් මැදිරියක් සඳහා රු. 50,00.00 බැගින් රු. 250,000.00ක තැන්පතුවක් තැබිය යුතුය.

ඇමුණුම 01:

02. i. ප්‍රවේශ පත්‍රයේ ආකෘතිය (5” x 3”) -

0000X	0000X	
..... පොසොන් දුම්රිය 2017	..... පොසොන් දුම්රිය - 2017 අනුරාධපුරය සහ මිහින්තලය අතර ගමන් කිරීම සඳහා නොමිලේ නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රයය 2017 ජූනි 7, 8 හා 9 දින තුනේදී වලංගුය	
	..... ආයතනයේ සමාජ සත්කාරයකි	} 20%

02. ii. බැතරයේ ආකෘතිය (6’ x 3’) -

<p>..... පොසොන් දුම්රිය - 2017</p> <p>2017 ජූනි 7, 8 හා 9 දින තුනේදී අනුරාධපුරය සහ මිහින්තලය අතර නොමිලේ ගමන් පහසුකම් සපයා ඇත ..... ආයතනයේ සමාජ සත්කාරයකි</p>	
(අනුගාහක ආයතනයේ වෙළඳ දැන්වීම් වලට වෙන් කර ඇත)	} 20%

02. iii. පෝස්ටරයේ ආකෘතිය 1’ x (1.5 - 2)’ -

<p>2017 පොසොන් උත්සවය වෙනුවෙන් ධාවනයට එක් කර ඇති දුම්රිය කාල සටහන</p>	
<p>2017 ජූනි 7, 8 හා 9 ..... පොසොන් දුම්රිය - 2017 අනුරාධපුරය සහ මිහින්තලය අතර ගමන් පහසුකම් නොමිලේ</p>	} 20%
(අනුගාහක ආයතනයේ වෙළඳ දැන්වීම් වලට වෙන් කර ඇත)	} 20%

ඉහත සඳහන් කොන්දේසි හා උපදෙස් වලට එකඟව මෙම ව්‍යාපෘතිය සඳහා ඔබ ආයතනය විසින් අනුග්‍රහය දැක්වීමට අපේක්ෂා කරයි නම් අනුග්‍රහය දැක්වීමට බලාපොරොත්තු වන මිල ගණන් සඳහන් කර මෙම යෝජනාව 2017.05.09 දින හෝ ඊට පෙර මුද්‍රා තබා මා වෙත ලැබෙන්නට සලස්වන්නේනම් මැනවි.

සැ.යු. - වැඩිම මිල ගණන් ඉදිරිපත් කරනු ලබන ආයතනය වෙත මේ සඳහා අනුග්‍රහය දැක්වීමට අවස්ථාව ලැබේ.

	අවම ලංසුව රු. (වැට් රහිත)	ගෙවීමට අපේක්ෂිත ගාස්තුව රු. (වැට් රහිත, ඉලක්කමෙන්)	ගෙවීමට අපේක්ෂිත ගාස්තුව රු. (වැට් රහිත, අකුරෙන්)
පොසොන් දුම්රිය - 2017	2,062,500.00		

\*ඉහතින් ඉදිරිපත් කරන මිල ගණන් සඳහා රජය මගින් අයකරනු ලබන වැට් බදු එකතු වේ.

ආයතනයේ නම: .....

ලිපිනය: .....

දුරකතන අංකය: .....

ෆැක්ස්: .....

ඊමේල්: .....

දිනය: .....

.....

අත්සන

තනතුර: .....

නිල මුද්‍රාව

අවශ්‍ය වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වෙළඳ හා අලෙවි කාර්යාලය වෙතින් ලබාගත හැක. දුරකතන අංක: 0112421281 (දිගු අංකය 403) හෝ 0112431909 ෆැක්ස්: 0112431909

කළමනාකරු (වෙළඳ හා අලෙවි)

වෙළඳ හා අලෙවි අංශය

දුම්රිය මූලස්ථානය

කොළඹ 10